



క్రి. బి. వ. 2556 లక్ష మణి కలుపడు, రూ. వి. 2012 కు ల్ని ఇస్కోనోమిబిలీ 29 లన ద్వి

මාතර, ශ්‍රී සුදුරුණි විද්‍යායනන පරිවෙනාධිපති දෙව්නුවර, කපුගම ශ්‍රී සුදුරුමාරමාධිපති ගාස්තුපති ප්‍රජ්‍යපාද කපුගම සුගතසාර ස්වාමීන්දයන් වහන්සේ විසිනි.
හෝද බමුණෙක් වී සසර කෙටිකර ගනිමු.

ගොරවනිය ස්වාමීන් වහන්ස,
කාරණික පින්වත්ති,

අද වත් පුර පසලෙස්වක පොහොය දිනයයි. වස් විසූ හිකුත්තන්වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ මෙම පොහොය දිනයේ ය. අද සිට ඉල් පොහොය දැක්වා කධීන පිංකම් පවත්වනු ලැබේ. බුදුරජාන්වහන්සේ තුන්මාසයක් වස්වකා වැඩි සිට සංකස්සපුර නුවරට වැඩිම කළේ ද අද වැනි පොහොය දිනයක ය. මහිලා මාන්ත්‍රියන්ගේ මග පෙන්වීම මත ඇරටයි හම් ඇමතිවරයා අනුල් පිරිස සංකම්ත්තා තෙරණිය වැඩිමවාගෙන එම සඳහා පැවැත්තුවරට යාමට ගමන ආරම්භ කළේ ද, අද වැනි වත් පුර පසලෙස්වක පොහොය දිනයකයි. මෙවන් සුවිශේෂ පොහොය දිනයක අප මේ

සඳහම් පනිවිධියෙන් අපේක්ෂා කරන්නේ හොඳ බමුණෝක් වී සසර කෙටිකරගන්නා අකාරය සිහිපත් කර දීමටයි.

ඩූහ්මණ යන වචනය ඇසෙන වටම බොහෝව්ව අපේ හිතට දෙවශක් ඇතිවෙයි. රේට හේතුව ඩූහ්මණ යන වචනය හරියට අවබෝධ නොකර ගැනීමයි. බුද්‍යන්වහන්සේ බමුණාන්ගේ දුර්වල තැන් විවේචනයට ලක් කළේ ඔවුන් පිළිබඳ දෙවශයකින් නොවේ. ඔවුන් සකස්කර ගැනීමටයි. ඩූහ්මණ සංස්කෘතිය තුළ බමුණා යනු මහා ඩූහ්මයාගේ මැවිමකි. බුද්‍යන්වහන්සේ විම නිර්මාණවාදී අදහස බැහැරකාට පරිණාමවාදී වින්තනයට අනුව බමුණා යනු කුවුද කියා පැහැදිලි කළ සේක. “පාපකේ අකුසල ධිමෙම බාහෙනතීත ඩූහමණා” යනුවෙන් දේශනා කළේ පාපී අකුසල ධර්මයන්ට අකමැති පිරිසක් සමාජයෙන්ම බිජිවන බවත් එම පිරිස ඩූහ්මණයින් බවත් ය.

වර්ග 26 කින් යුත්ත ධම්මපද පාලියේ 26 වෙනි වර්ගය ඩූහ්මණ වර්ගයයි. විම වර්ගයේ සඳහන් ගාලාවලින් පැහැදිලි වන්නේ සියලි කෙලෙස් භසා සසර කෙටිකර ගත් පුද්ගලයා ඩූහ්මණ යනුවෙන් හැඳින්වය හැකි බවයි. මෙම සඳහම් පනිවිධියේද අපේක්ෂාව වන්නේ විවැනි හොඳ බමුණාන් පිරිසක් වී සසර කෙටිකර ගැනීමයි.

මේ සඳහා අප යොදා ගත්තේ ඩූහ්මණවර්ගයේ වින ගාලා ධර්මයකි. මුළුන්ම විම ගාලාව සහ වීහි සරථ අදහස විමසා බලමු.

අවිරදිධි විරැදේධිසු - අතන දැනෙශිසු නිබඩතං

සාදුනෙසු අනාදුනං - තමහං බුජම් ඩූහමණං

විරැදේධිසු - විරැද්ධ වන්නවුන් අතර, අවිරදිධි විරැද්ධ නොව සිටින් ද, අතතදනෙශිසු තමාට දැඩුවම් කරන්න වුන් සමග , නිබඩතං

නිවිමෙන් පිටත් වේද, සාදුනෙකු - සියල්ල දැඩිකොට ගන්නවුන් අතර අනාදුනා - දැඩිකොට නොගෙන සිටින්නේ ද, තමහං බූෂම් බූහමණා ව්‍යඛු පුද්ගලයා බමුණුක් යයි පවසමි. මෙම පදුගෙන ආර්ථියෙහි සරල ආර්ථිය මෙසේ ය.

“විරද්ධ වුවන් අතර විරද්ධ ක්‍රියා නැතිව සිටින්, හිංසකයන්ගේ අතර නිවි සැහැසී සිටින්, තාශ්ණාවෙන් මමය, මාගේය, යයි ගන්නවුන් අතර කිසිවක් අල්ලා නොගෙන සිටින ඔහුට මම බූහමණයෙක් යයි කියමි.

මෙම අදහසට අනුව අප මෙතෙක් බියවී සිට බූහමණ යන වචනයට මින්පසු බියවිය යුතු නැතේ. ගුණ ධර්ම අඳති බමුණුක් සහ බැමිණියක් වී සසර කේටිකර ගැනීමට උත්සාහවත් වෙමු. අද සමාජය තුළ බොහෝ ගැටුම් ඇතිකරගෙන අප සසර දිගු කරගන්නේ බුද්ධම උගන්වන මෙම වින්තනය නොදුන්නා කම නිසයි.

ඉහත සඳහන් කළ ගාරා ධර්මයෙහි තිදුන කරාව ධම්මපදිච් කරාවට අනුව විමසා බලමු. එක්තරා බැමිණියක් හිජ්‍රන් වහන්සේලා 4 නමකට දැනයක් පිළියෙල කොට තම බමුණාට කිවේ හොඳ වැඩිහිටි හිජ්‍රන් 4 නමක් වැඩිම කරගෙන එන ලෙසයි. නමුත් බමුණාට ලැබුනේ සාමන්ර හිජ්‍රන්වහන්සේලා 4 නමකි. සංකිච්ච සාමන්ර, පණ්ඩිත සාමන්ර, සේෂ්පාක සාමන්ර, රේවත සාමන්ර යනු එම හතර නමයි. මේ හතර නමම සිටි පිළිසිඩියා පත් රහතන් වහන්සේලා ය.

මේ බව නොදුන් බැමිණිය තම දැනයට කුඩා ස්වාමීන් වහන්සේලා 4 නමක් වැඩිම ගැන සිත අසතුවුකරගත් හ. පහවා තිබූ ආසනවල වාසිවීමට ද ඉඩ නොදී වෙනත් කුඩා ආසනයක් පිළියෙල කර දුන්හ. නැවත බමුණාට කිවේ වයසට ගිය හිජ්‍රන්වහන්සේ නමක් වැඩිමකරගෙන එන ලෙසයි. දෙවන වර ලැබුනේ සැරුණුත් මහරහතන් වහන්සේ ය. නමුත් සැරුණුත් හිමියන් එතනට වැඩිමකොට දැනය 4 නමකට පිළියෙල කොට අඳති නිසාත්, ඒ සඳහා රහතන් වහන්සේලා 4 නමක් වැඩිමකර අඳති නිසාත්, ආපසු විහාරයට වැඩිම කළහ. බැමිණිය නැවතන් බමුණා ලවා තවත් වැඩිහිටි හිමිනමක් ගෙන්වා ගත්හ. වහිදී වැඩිම කළේ මුගලන් මහරහතන් වහන්සේ ය. දැනයට අවශ්‍ය

හික්සුන්වහන්සේලා වැඩිම කොට ඇති හිසා මූගලන් හිමියන් ද විභාරයට වැඩිම කළහ. බැමිණිය කේපයට පත්ව බමුණාට කියන්නේ යාගයක් කරන තැනක මූලින්ම සිටිනා වයසකම බමුණා තම දානයට රැගෙන එන ලෙසයි. උදේ සිට දානය නොලබ සිටින මෙම රහතන් වහන්සේලා 4 නම පත්ව සිටින අපහසුව සක්දෙවි රුපුට දැනීනි. යාගයක් කරන තැන මහල බමුණා වේෂයක් ගෙන සිටිමට තීරණය කළහ. අර බමුණා මේ මහල බමුණා දැක තම බැමිණියගේ අදහස සම්පූර්ණ කළ හැකි අයෙක් බව තේරුම් ගෙන මහල බමුණා වෙයින් සිටින සක්දෙවි රජ තම නිවසට රැගෙන ගිහ ය. බැමිණිය ඉතා සතුවට පත්වී දමා තිතු ඇතිරිලි උඩට තවත් ඇතිරිලිදමා එම බමුණාට මහාරැං ආසයනයක් පිළියෙළ කළ හ. ඒ බමුණා අර රහත් සාමන්ර 4 නමට නමස්කාර කොට කුඩා අසුනක හිද ගත්හ. ඒ බමුණාගේ ක්‍රියාවන් කේපයට පත් බැමිණිය එම මහල බමුණා ගෙදරන් එළියට දැමීමට උත්සාහ කළත් විය අසාර්ථක විය. පසුව ඒ මහල බමුණා තමා ගෙනදේවේද බව දක්වා අහසට නැගී ගියහ. කරණු තේරුම්ගත් බැමිණිය උදේ සිට තම ගෙදර සිටිගෙන නිරාහාරව සිට එම රහත් සාමන්ර 4 නමට දානය පිළිගැන්වූ හ. දත්ත්වලද තුන්නමක් අහසින් ද එක් නමක් පොලවෙහි කිමිදි විභාරයට වැඩිම කළ හ.

දම් සහා මණ්ඩපයට රෝප්ව හික්සුන්වහන්සේලා විදා ක්වා කලේ ඉහතකි හික්සුන් වහන්සේලාගේ ඉවසීමේ ගුණය ගැනයි. බැමිණිය තම නිවසට වැඩිම කොට දානය නොපිළිගන්වා බොහෝ වේලාවක් අපහසු ආසන වල වාඩිකරවාගෙන සිටින් මේ 4 නම කිසිතරහක් නොමැතිව සිටීම හික්සුන්ට ප්‍රශ්නයක් විය. විහිදී බුදුන්වහන්සේ දේශනා කලේ මහනුනි විය පුදුමයට කාරණයක් නොවිය යුතුයි. විදා ඒ බැමිණියගේ ගෙදරට වැඩිමකළ සාමන්රයන් වහන්සේලා 4 දෙනාම සිවිපිළිසිඩියාපත් රහතන් වහන්සේලා ය. විවැනි නොදු බමුණාන් කළබල කරගන්නේ නැති බව දේශනා කළ සේකි. එම අවස්ථාවේදී ඉහත සඳහන් ගාට්ට දේශනා කළ බව කියයි.

වත්මන් සමාජය තුළත් විදා ජීවත් වූ බමුණාන් හා බැමිණියන් වැනි අය දැකිය හැකි ය. එවැනි අය පන්සල් වල වැඩ සිටින සාමන්ර හික්සුන් වහන්සේලා වෙත දක්වන්නේ විදා ජීවත් වූ බැමිණිය ක්‍රිය කළ ආකාරයටයි. සාමන්ර හික්සුන් වහන්සේලා තුළ සුල් සුල් අධ්‍යාපිතාධුකම් තිබිය හැක. නමුත් උන්වහන්සේලා කවදා නො විම විභාරස්ථානයේම නායකත්වයට පත්විය හැක.

විම නිසා ඒ පොඩි හාමුදුරුවන්ගේ දෙමාපියන් විම ගමේ තොසිටිනවා විය හැක. නමුත් විම ගමේ හැම දෙමාපිය දෙපළක්ම විම පොඩි හාමුදුරුවන් වහන්සේලාට මවක් විය යුතුය. පියෙක් විය යුතුයි. පොඩි හාමුදුරුවන්ගේ සහෝදර සහෝදරයන් ඒ ගමේ තොසිටිනවා විය හැකිය. නමුත් ඒ ගම්වල පිවත්වන සහෝදර සහෝදරයන් විම පොඩි හාමුදුරුවරු තම සහෝදරයින් සේ රැකබලා ගත යුතුය. මේ තත්වය තොමැනි බොහෝ තැන්වල පොඩි හාමුදුරුවරු හතරකර ගැනීම තදබල ප්‍රශ්නයක් වී ඇත. විදා බැමිණියගේ තිවසට පැමිණි ඒ සියල් පීඩාවන් විද දරා සිටියේ ඒ සාමඟේර 4 නමට සියලු කෙටෙස් හසා රහත් වී සිටි බැවති. අද සිටින පොඩි හාමුදුරුවරු කෙටෙස් සහිත ආය නිසා විවැනි ශික්ෂණයක් බලාපොරොත්තු විය තොහැක. ඒ නිසා උන්වහන්සේලා රැක ගැනීම ගිහි පැවිදි අප හැමගේම වගකීමක් හා යුතුකමක් විය යුතුය.

විහාරස්ථානවලට උදේ දානය හා ද්‍රව්‍ය දානය ගෙන වින දායක පින්වතුන් රෝ පෙරදින විහාරස්ථානවලට ගොස් දානයට කී නමක් වැඩිසිටිනවාද කියා දැනගෙන දානය ගෙනෙන උපකරණ රැගෙන යති. විවැනි අවස්ථාවල මේ ගාට්‍යාවේ සඳහන් කළ වැනි බමුණුන් සහ බැමිණියන් හිත් හරක්කරගෙන පන්සලෙන් පිට වෙති. රෝ හේතුව තම දානයට පන්සලේ ලෙස හාමුදුරුවන් හැති බව දැන ගැනීමයි. විහිදී විවැනි ආය සැලකිල්ලකින් තොරව දානය ගෙනත් දෙනබව අපට හිතර ආරංචි වෙයි. විවැනි අදහස් ඉවත් කරගත යුතුයි. සංයුතත නිකායේ කොසල සංයුතතයේ දහර සූත්‍රයේදී බුදුන්වහන්සේ උගන්වන්නේ වයසින් අඩුය කියා 4 දෙනෙකට අවමන් තොකළ යුතු බවයි. රාජකුමාරයා, කුඩා සර්පයා, ශින්දර, කුඩා ශික්ෂුවයනු විම හතර දෙනායි. විහිදී දේශනා කරන්නේ “මහරජතුමනි ශික්ෂුව ප්‍රදරයයි අවමන් තොකළ යුතුය. පරිහව තොකළ යුතුයි.” යනුවෙනි.

“නිකුත් බො මහාරාජ දහරෝති න උක්කදක්තබෙබා න පරිහොතබෙබා”

විදා පිවත්වූ මානාධික බැමිණියට තම තිවසට පැමිණි රහත් වහන්සේලා හතර නමට නිකිලෙස සංග්‍රහකර ගැනීමට බැරවුයේ මේ තත්වය නිසයි. ඒ නිසා පන්සල්වල පිවත්වන අපේ පොඩිහාමුදුරුවන් විවැනි

අවස්ථාවලදී අපි තරහ නොගෙන ක්‍රියා කරමු. හොඳින් බණ දහම් ඉගෙන ගෙන මුළු ලොවම බබලවන සඳක් බවට පත්වෙමු. එවට අපේ සඳව්ලිය අපට අවමන් කළ අයටත් කරණාවෙන් පතුරවමු. එදාට ඔවුන් අප කවුද කියාදැන ගෙනිවි. මෙවති තත්වයක් නැති අපේ දෙමාපියවරු වැනි දායක පින්වතුන් අපට සිටී. ඔවුන්ගේ කරණාව සහ මෙත්‍රිය නිසාය. අප අද මෙසේ පිටත් වන්නේ.

ඉහත කි තත්වය ගිහි ගෙවුව්වලද දැකිය හැක. කුඩා දරුවන් පිළිබඳව නොකළකන තත්වයන් දැකිය හැක. එවති දරුවන් පෝරුණ හිනතා අතිවි මානයික රෝගීන් වූ අවස්ථාද අප දැක ඇත. ණමුන් ඒ දරුවන් ඒ සියලී පිඩාවන් විදුගෙන තම පිවිතය සාර්ථක කරගත් දුට අර වැඩිහිටියන් මහත් විත්ත පිඩාවට පත්වනු ඇත. ඒ සත්පුරුණ දරුවන් තමා නොකළකා ක්‍රියා කළ වැඩිහිටියන්ට හොඳින් සලකනවිට ඔවුන් කෙතරම් අසහනයකට පත්වේදයි සිතාගත හැකිය. ඒ නිසා ගිහි පැවිදි සමාජය තුළ දක්නට ලැබෙන මෙම දුර්ගුණය ඉවත්කරගැනීමට උත්සහවත් විය යුතුයි.

ඉහත කි ගාර්ච අනුව විරැද්ධි වාදීන් අතර විරැද්ධි නොවී සිටීම තමාට දැඩුවම් කරන විට දැඩුවම් නොකර සිටීම, උපාදාන කරන සමාජය තුළ උපාදාන නොකර සිටීම කෙලෙස් රහිත රහතන් වහන්සේලාට හැකි උවන් කෙලෙස් සහිත සාමාන්‍ය ජනතාවට අපහසුබව අප දිනිමු. සියයට සියක් විසේ සිටීමට බැරි බව අප දිනිමු. සියයට පහතක් වත් විසේ කටයුතු කළ හැකිහම් අපි හොඳ බමුණාන් වෙමු. එවට අපේ දිග සසර කෙළවර කොටගෙන නිවන් අවබෝධ කරගත හැකිය.

මේ ගාර්ච වින කරණු අතර “සඳහෙසු අනාදහං” යන්න ඉතාම වැදගත් අදහසකි. ඒ ගුණය අපතුළ තිබෙනම් අපි සියලීම දෙනා බමුණාන් වෙමු. අපේ ගේරය සකස්වී තිබෙන්නේ රසප, වේදනා, සක්කුදා, සංඛාර, වික්ද්‍යාන යන උපාදාන ස්කෑජඩ 5 විකතුවෙනි. ඒවා දැඩිව උපාදානය කරන තරමට අපේ සසර දික්වෙයි. ඒ නිසා හැකි තරම් ඒ උපාදාන ලිහිල්කර ගත හැකි නම් සසර කෙටිකරගත හැකිය.

විශ්ව විද්‍යාලයක මහාචාර්ය දුරයක් හෙබවූ හොඳ බමුණු හිමිනමක් ගැන මෙහිදී සිහිපත් කරමි. උන්වහන්සේ හිතර පන්සලේ නැත. ධර්ම දේශනා - ගාස්ත්‍රීය දෙසුම් වැනි දේට සහභාගී වීම සඳහා වැඩිම කරති. දිනක් පන්සලට පමිණි ගම් දායක මහන්මයෙකු වීම භාහිමයන්ට පොක් පවරා ඇත. පන්සලේ කිසිම වැඩික් කරන්නේ නැත. දේශනා පවත්වමින් බණ දේශනා කරමින් සංචාරය පමණි කරන්නේ. භාහිමයන් කළබල තොටු හ. උන්වහන්සේ මෙසේ කිහි. දායකමහන්මානනි පන්සලේ පහළ මිලදේ බොලොක්සය කැඩී ඇත. එක හඳුගත්තොත් හොඳයි තේදු? මේ දෙබස තුළින් පැහැදිලි වන්නේ මහාචාර්යධුරය ඇතුළු ව්‍යවහාර හැකියාවන් තිබුනත් ඒ හොඳ බමුණු භාහිමයන් එවා උපාදානය තොකළ බවයි. සමහර හිකුණුන් වහන්සේලා තමාට තිබෙන ගරු නාම කියවා ගැනීමට ඉතාම කැමතිය. වීම ගරු නාම සම්මුතියක වවනයක් හෝ වැරදීමකින්වන් අඩු උනොත් රේට උරණ වෙති. ඒ බව ඒ සහාවේදීම පෙන්වමින්. භැංට යන්නේ අපටත් පොක් භායකකමක් තිබෙනවායයි කියමිනි. මේවා දාෂ්ට්‍රිවාදයෝ ය. මේවා කරපින්නාගෙන සිටිනතාක් අපිටනම් තිවනක් නැති.

ඕහි ගෙවල්වලත් තත්වය බොහෝදුරට විසේමය. දිනක් තම ස්වාමිදුව අසනීපවී බෙහෙත් ගෙන ඒමට ගියාය. ස්වාමිපුණුයාට විදින කිසිදු වැඩික් තොවිය. ඔහු බෙහෙත් ගෙන ඒමට තොගියහ. ස්වාමිපුණුයාට විදින කිසිදු වැඩික් තොවිය. ඔහු බෙහෙත් ගෙන ඒමට තොගියහ. ඔහු විධායක ග්‍රේනියේ නිලධාරියෙකි. බෙහෙත් ගෙන ස්වාමි දුට කිවේ තිවිලෝනියාවට වින්න පුරිවන් තත්වයක සිටින බැවින් ඉතා පුවේශම් වියයුතු බවයි. විසේ කි අය ඉතා අමාරුවෙන් ව්‍යුහා දෙකක් සමඟ බිතක් පිළියෙම කළා ය. අසනීපය වැඩිනිසා ඇඳුව ගොස් නිදාගත්තා ය. එදා ඒ විධායක ග්‍රේනියේ නිලධාරියා ද්‍රව්‍යට තොකා නිදාගෙන තිබේ. හේතුව ව්‍යුහා තිබු ආහාර වෙන භාරනවලට බෙදා මේසයට තොගත් බැවිනි. ණමුත් අපේ කාශ්‍යප බුද්‍යනාමුදුරුවන් වහන්සේ ස්ට්‍රීකාර තැති දිනක වීම ගෙදරට වැඩිමවා අද දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි කුස්සියට වැඩිමවා වළං වළින් දානය පානුයට බෙදාගෙන වැඩිම කර තිබේ. දිනක් දානය ගෙදරක දත් ව්‍යුහා විට මා ලග සිට හිම ණමක් මගෙන් මෙසේ අයිය. අර උස මහත සුදු මහන්මා හඳුනතාදු? මම නැතැයි කිවෙමි. ඔහු දෙස බලාගෙන ඉන්න කියා කි නිසා

මම විසේ කළෙම්. පැඩික්කන් ඇඳුලීම, ඉදුල් හාරනගෙන යාම ආදි සියල්ල කරන ඔහු දෙස බලා සිටි මම මගේ හිතවත් හිමියන්ගෙන් කවුදුයි ඇසුවිට කිවේ. ශේෂ්ධියිරකරණ විනිසුරු කෙනෙක් බවයි. ඔහු තමාගේ තහතුර උසාවයේ තබා අවුත් තම පන්සලේ බූයක මහත්මයෙකු ලෙස ක්‍රියා කළ හැටි කාටත් ආදර්ශයකි. අපි කවුරුත් මෙසේ ක්‍රියා කරමින් හොඳ බමුණෝක් සහ බැමෙනියක් වී සසර කෙටිකර ගනිමු.